



# මුදල් හා බැංකු

ඉන්දික ගිණෙටාට



JMC Jayasekera Management Centre (Pvt) Ltd

Pioneers in Professional Education

65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

## මුදල්, බැංකු හා මිල මට්ටම්

ආචරණය වහු උපමාත්‍යකා

- I. මුදල්
- II. මුල්‍ය පද්ධතිය
- III. මුල්‍ය ප්‍රතිපත්තිය
- IV. බැංකු පද්ධතිය
- V. මිල මට්ටම හා උද්ධිමනය

### මුදල්

වර්තමාන සමාජය මුදල් හාවිතයට ගැනීමට පෙර කාලයේදී, ස්වයංපෝෂිත ක්‍රමය අවසන්ව භාණ්ඩ නුවමාරු ක්‍රමය ඇරඹිණා.

#### භාණ්ඩ නුවමාරු ක්‍රමයේ දුර්වලතා

1. ද්‍රීවික සම්පාදනයක් නොතිබේම.
2. නිශ්චිත නුවමාරු අනුපාතයක් නොතිබේම.
3. වට්හාකම් මැනීමේ පවත්නා අපහසුතා
4. කුඩා කොටස් වලට බෙදීම අපහසු වීම
5. රැගෙන යාමේ අපහසුතාවය
6. ගබඩා කර තබා ගැනීමේ අපහසුතාවය
7. සේවාවක් නුවමාරු කර ගැනීමට අපහසු වීම
8. ආර්ථික ප්‍රසාරණයට බාධා ඇති වීම

ඉහතින් සඳහන් කළ භාණ්ඩ නුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතා හේතු කරගෙන මුදල් ක්‍රමය සමාජය තුළ ප්‍රවාන්ත විය.

### i. මුදල්

නුවමාරු මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගන්නා සිනෑම දෙයකි.

#### මුදලේ කාර්යයන්

මුදලේ කාර්යයන් පහත පරිදි පෙළ ගැස්විය නැක.

1. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම

වහාම්, පොදු විනිමය මාධ්‍යයක් වෙමින්, භාණ්ඩ හා සේවා නුවමාරුව කාර්යක්ෂම කෙරෙන පදනම සැපයීමයි. මෙතුළින් භාණ්ඩ නුවමාරු ක්‍රමයේ ප්‍රධාන දුර්වලතා මගහැරෙන අතර කාර්යක්ෂම නුවමාරු ක්‍රමයක් තීර්මාණය වේ.

2. ගිණුම් ඒකකයක් ලෙස ත්‍රිය කිරීම

වහාම්, භාණ්ඩ හා සේවාවල වට්හාකම මැනීමේ පොදු මාධ්‍යය ලෙස මුදල් හාවිත කිරීමයි. විය භාණ්ඩයක / සේවාවක මිලෙන් ප්‍රකාශ කෙරෙන අතර විය මුදලින් මැන දැක්වයි.

3. වට්හාකමේ සන්නිධියක් ලෙස ත්‍රිය කිරීම.

වහාම්, පුද්ගලයෙක්ට තම වර්තමාන පරිහෝජනය කැප කර, විය අනාගත පරිහෝජනය සඳහා රැස් කිරීමට මුදල් හාවිත කළ හැකි බව මෙයින් ප්‍රකාශ කෙරේ.

4. විලමීහිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම.

විනම්, වර්තමානයේ සිදු කරන තාය ගණුදෙනු, අනාගතයේදී මුදල් මාධ්‍යය කරගෙන පියවීමේ හැකියාවයි.

නැතහෙත් වර්තමානයේ සිදු කරනු ලබන හාන්ඩ් හා සේවා භූවමාරු කිරීම්, අනාගත හාන්ඩ් හා සේවා භූවමාරු කිරීම සඳහා පහසු කරවීම මෙයින් අර්ථ ගන්වයි.

### මුදල් කාර්යයන් ඉටු කිරීමට ඇති බාධා

1. උද්ධමනය සමඟ මුදල් අයය අඩු වීම.
2. මුදල් ලග තබා ගැනීමේ අවධානම.
3. මුදල් ආච්ච්‍රීක පිරවැයයක් පැවතීම.
4. මුදල් වලට වඩා පහසු මාධ්‍යයන්හි සුලඟතාවය.
5. තාක්ෂණික දියුණුව.

### හොඳ මුදලක ලක්ෂණ

- පොදු පිළිගැනීම
- සමඟාතීය වීම
- කුඩා කොටස් වලට බෙදිය හැකි වීම
- වට්නාකම වෙනස් නොවී පැවතීම
- කල් පැවතීම
- අනුකරණය දුම්කර වීම
- සුලඟ හෝ දුලඟ නොවීම
- පහසුවෙන් රැගෙන යා හැකි වීම

### මුදල් වර්ග

1. ව්‍යවහාර මුදල්
  - නෙක්සර්ගික වට්නාකමක් නොමැති
  - මුහුණාත වට්නාකමක් උදෙසා මුල්‍ය අධිකාරීන් නිකුත් කරන කාසි හා නොවිටු ව්‍යවහාර මුදල් ලෙස හැඳුන්වේ.
2. බංකු මුදල්
  - වෙක්පත් යොලා ගනීමින් ගණුදෙනු කළ හැකි ඉල්ලුම් තැන්පතුවල ඇති මුදල් වේ.
  - මේවා ඉහළ උවශ්‍යීලතාවයෙන් යුත් මුදල් වේ.
3. ආසන්න මුදල්
  - භූවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා නොකරන
  - විනෙත් වට්නාකමේ සන්නිධියක කාර්යය ඉටු කරන
  - ඉහළ උවශ්‍යීලතාවයකින් යුත් මුදල් ආසන්න මුදල් ලෙස හැඳුන්වේ.

ලිඛා: ඉතුරුම් තැන්පතු, කාලීන තැන්පතු

#### 4. මුදල් ආදේශක

- වරිනාකමේ සන්නිධියක කාර්යය ඉවු නොකරන
- විහෙත් තාවකාලික නුවමාරු මාධ්‍යක් වශයෙන් ක්‍රියාකරන උපකරණ, මුදල් ආදේශක ලෙස හඳුන්වයි.

ලදා: ණය කාචිපත්, හරපත්

#### 5. විද්‍යුත් මුදල්

- මුදල්, විද්‍යුත් ක්‍රමය හාවිතා කර ගබඩා කොට තබා මෘදුකාංගයක් මගින් ගණුදෙනු සඳහා යොදා ගන්නා ක්‍රමවේදය, විද්‍යුත් මුදල් නම් වේ.

ලදා: E-Banking, Easy Cash

#### විද්‍යුත් මුදල් හාවිතා කළ හැකි විධි අවස්ථා කිහිපයකි.

- විකම ආයතනයේ ගිණුම් දෙකක් අතර මුදල් මාරු කිරීමට
- පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ට ගෙවීම් කිරීමට
- බල්පත් සඳහා ගෙවීම් කිරීමට
- විකම ආයතනයේ හෝ බාහිර ආයතනයක ඇති අනෙකුත් ගිණුම් වලට මාරු කිරීමට
  - කොටස් වෙළුපොලට මුදල් මාරු කිරීමට

#### විද්‍යුත් මුදල් හාවිතා කිරීමට හේතු වන්නේ,

- පහසුවෙන් හා ඉක්මනින් ගෙවීම් සිදු කළ හැකි වීම
- ජාත්‍යන්තර ගණුදෙනු සිදු කළ හැකි වීම
- හෝතික මුදල් වලට වඩා ආරක්ෂාකාරී වීම
- වාණිජ ආයතන අතර පවත්නා තරගකාරීත්වය නිසා

#### විද්‍යුත් මුදල් හාවිතයේ වාසි හා අවාසි

##### වාසි

- රුගෙන යාම හා හාවිතය පහසු වීම
- අවධානම අඩු වීම
- ගෙවීම් පියවීම් ඉක්මන් වීම හා කාලය ඉතිරි වීම
- ඉහළ සමාජ පිළිගැනීම
- ලෝකයේ විනෑම තැනකින් ගෙවීම් සිදු කිරීමට හාවිතා කළ හැකි වීම

##### අවාසි

- තවකෙකුට පැවරිය නොහැකි වීම
- හොතික පිළිගැනීමේ අඩු බව
- ඉක්මනින් යළු පැන යාම
- තාක්ෂණික ගැටිල්

- ඉතා පුළුල්ව වකාශ්ත වූ තොරතුරු තාක්ෂණයක් අත්‍යවශ්‍ය වීම


### **මුදල් ඉල්ලම / දුවශිලතාවරණය**

මුදල් සඳහා ඇති ඉල්ලම ප්‍රධාන සාධක මත රඳු පවතී.

1. ගණුදෙනු වේතනාව
2. ආරක්ෂණ වේතනාව
3. සම්පේශනා වේතනාව


#### **1. ගණුදෙනු වේතනාව**

මින් අදහස් කරන්නේ පුද්ගලයන් විදිනෙදා ගණුදෙනු කිරීම සඳහා යෙදුමේට තමන් සතු වන්කම් වලින් කොටසක් මුදල් වශයෙන් ලැබූ තබා ගන්නා බවයි. වියට හේතුව ගණුදෙනු සඳහා මුදල් සපුරාම හාවතා කළ නැකි වීමයි.



#### **2. ආරක්ෂණ / පුරවාරක්ෂණ වේතනාව**


වනම් හඳුනී ආපදාවකදී, ප්‍රයෝගනයට ගැනීම සඳහා මුදල් ලග තබා ගැනීමට දක්වන කැමැත්තයි. මෙවැනි අවස්ථා වලදී විවැනි ආපදාවකට මුහුණ දීම සඳහා තම වන්කම් වලින් කොටසක් මුදලින් ලග තබා ගති.



#### **3. සම්පේශනා වේතනාව**

පිළිණුපත්වල මුදල් ආයෝජනය කිරීම තුළින් අනාගත ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් මුදල් ජේෂ ලග තබා ගැනීමයි.

පොලී අනුපාතය හා සම්පේශනා වේතනාව මත මුදල් ඉල්ලම අතර ප්‍රතිලෝෂම සම්බන්ධයක් පවතී.



මුදලට ඇති ඉල්ලුම තීරණය කරන සාර්ව ආර්ථික විවෘතයන්

- මුදල ආදායම
- පොලී අනුපාතය
- මිල මට්ටම
- අනාගත අපේක්ෂා
- ආයතනික සාධක
- මුද්‍රා වෙළඳපොල නව්‍යතා

### මුදල් සැපයුම

මුදල් සැපයුම යනු නිශ්චිත අවස්ථාවකදී ගණුදෙනු සඳහා මහජනය ඇත සංසරණය වන මුදල් ප්‍රමාණය වේ. මෙයට අයත් ප්‍රධාන කොටස් 03 කි.

1. ව්‍යවහාර මුදල්
2. ආසන්න මුදල්
3. බැංකු මුදල්

මුදල් සැපයුම ප්‍රධාන ප්‍රහේද කිහිපයක් යටතේ සාකච්ඡා කෙරේ.

#### 1. පුරු මුදල් සැපයුම ( $M_1$ )

 කිසියම් නිශ්චිත අවස්ථාවක මහජනය සතුව පවතින ව්‍යවහාර මුදල් හා ඉල්ලුම් තැන්පතුවල විකතුවයි.

$M_1$  = මහජනතාව සතු ව්‍යවහාර මුදල් + මහජනය සතු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු

#### 2. පුළුල් මුදල් සැපයුම ( $M_2$ )

මහජනය සතු ව්‍යවහාර මුදල්, මහජනය සතු වාණිජ බැංකුවල ඉල්ලුම් තැන්පතු හා මහජනය සතු වාණිජ බැංකුවල තිබෙන කාලීන හා ඉතුරුම් තැන්පතුවල විකතුව පුළුල් මුදල් සැපයුමට අයත් වේ.

$M_2 + M_1$  = මහජනය සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු

### 3. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M<sub>2b</sub>)

මෙහිදී, මහජනයා සතු වාණිජ බැංකුවල තිබෙන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගේෂයක් සහ වාණිජ බැංකුවල තිබෙන මහජනයා සතු නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගේෂයන් වික්ව ගණනය කරයි.

$$M_{2b} = M_2 + \text{අනේවාසික විදේශ ව්‍යවහාර} + \text{නේවාසිකයන් සතු විදේශ} \\ \text{මුදල් ගිණුම්වල ඇති කාලීන} \\ \text{හා ඉතුරුම් තැන්පතු} \\ \text{ප්‍රමාණයෙන් 50\%} \\ \text{ව්‍යවහාර මුදල් ගිණුම්වල} \\ \text{ඇති කාලීන හා ඉතුරුම්} \\ \text{තැන්පතු}$$

### 4. වඩාත් පුළුල් මුදල් සැපයුම (M<sub>4</sub>)

යම් නිශ්චිත අවස්ථාවක, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුමට, බලපත්‍රලාභී විශේෂීත බැංකුවල ඇති මහජනතාව සතු ඉතුරුම් හා කාලීන තැන්පතු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ඇති මහජනතාව සතු ඉතුරුම් හා කාලීන තැන්පතු විකිණීමෙන්, වඩාත් පුළුල් මුදල් සැපයුම, සකස් කෙරේ.

$$M_4 = M_{2b} + \text{බලපත්‍රලාභී විශේෂීත බැංකුවල} + \text{ලියාපදිංචි මූල්‍ය සමාගම්වල} \\ \text{මහජනයා සතු කාලීන ඉතුරුම්} \\ \text{තැන්පතු} \\ \text{මහජනයා සතු කාලීන හා} \\ \text{ඉතුරුම් තැන්පතු}$$

$$M_4 = M_1 + \text{ආසන්න මුදල්}$$

#### මුදල් සැපයුම තීරණය කරන සාධක

1. බැංකු කුමය සතු ගුද්ධී දේශීය වත්කම්
2. බැංකු කුමය සතු ගුද්ධී විදේශ වත්කම්
3. බැංකු කුමය සතු අනෙකුත් ගුද්ධී වත්කම්

#### පදනම් මුදල් / අධි බලැති මුදල්

කිසියම් රටක සමස්ත මුදල් සැපයුමට පදනම සපයන මූල්‍ය වත්කම් මුදල් පදනම ලෙස හඳුන්විය නැක.

මෙහි ප්‍රධාන සංරචක 04 කි.

- මහජනයා සතු ව්‍යවහාර මුදල්
- වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්
- වාණිජ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන තැන්පතු
- රාජ්‍ය නියෝජිත ආයතන විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන තැන්පතු

වෙනත් ආකාරයකට ඇක්වුවනොත් පදනම් මුදල් යනු මහ බැංකුවල කාසි හා තොටීව ස්වර්ශපයෙන් මහජනයා සහ වාණිජ බැංකු කෙරෙහි ඇති වගකීමයි.

මෙවා සංචිත මුදල් ලෙස ද හඳුන්වේ.

## ii. මුල්‍ය පද්ධතිය

ආර්ථික කාරක ඒකකයන්ගේ මුල්‍ය තීරණ ක්‍රියාත්මක කරන වෙළුදුපොළවල්, මුල්‍ය පහත, මුල්‍ය උපකරණ සහ මුල්‍ය යටිතල පහසුකම් යානැදිගේ විකුත්වක් ,මුල්‍ය පද්ධතියක්, මෙස හඳුන්වේ.

මුල්‍ය පද්ධතියක් පහත සංරච්ඡයන්ගෙන් සමන්විතය.

1. මුල්‍ය ආයතන
2. මුල්‍ය වෙළුදුපොළ
3. මුල්‍ය උපකරණ
4. මුල්‍ය යටිතල පහසුකම්
5. මුල්‍ය ආයතන අධික්ෂණාය කරන නියාමන ආයතන

### 1. මුල්‍ය ආයතන

විවිධ මුල්‍ය උපකරණ ආණ්ඩුව ගණුදෙනුවල යෙදී සිටිමින් විවිධ මුල්‍ය සේවාවන්සජයන මුල්‍ය ආයතන නම් වේ.

මුල්‍ය ආයතන ප්‍රධාන කොටස 02 කි.

- අතරමැදි මුල්‍ය ආයතන
- මුල්‍ය සේවා සජයන ආයතන

### අතරමැදි මුල්‍ය ආයතන

- අතිරික්ත මුදල් ඇති ඒකක වලින් ඉතුරුම් මෙස බඩා ගනීමින්, අරමුදල් නිග ඒකකයන්ට විම ඉතුරුම් නාය මෙස බඩා දී ලබා උගේ උපයා ගැනීම සිදු කරන මුල්‍ය ආයතන ,අතරමැදි මුල්‍ය ආයතන, මෙස හඳුන්වයි.



ශ්‍රී ලංකාවේ අතරමැදි මුල්‍ය ආයතන පහත දැක්වේ.

- රුධ්‍යතා සමාගම
- ඒකක භාර
- කල් බදු සමාගම
- වාණිජ බැංකු
- බලපත්‍රලාභී විශේෂිත බැංකු
- ලියාපදිංචි මුල්‍ය සමාගම්
- ආයෝජන සමාගම්

## මූල්‍ය සේවා සපයන ආයතන

මහජනතාවට හා ව්‍යාපාර ආයතන වලට මූල්‍ය වෙළඳපොලේ සිදුවන ගණුදෙණුකාරීයක්ම පවත්වාගෙන යාමට අවශ්‍ය සේවා සපයන ආයතන මූල්‍ය සේවා සපයන ආයතන ලෙස හැඳුන්වේ.

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය සේවා සපයන ආයතන කිහිපයක් දැක්විය හැක.

- වාණිජ බැංකු
- අරමුදල් කළමනාකරණ ආයතන
- මුදල් තැරුවිකාර ආයතන
- ආන්ත්‍රික සුරකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳන්

## 2. මූල්‍ය වෙළඳපොල

කෙටිකාලීන හා දිගුකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මූල්‍ය උපකරණ මිලට ගැනීම හා විකිණීම සිදු කරන සමස්ත වෙළඳපොල මූල්‍ය වෙළඳපොලේ ලෙස භාජන්වයි.



## මුදල් වෙළඳපොල

වසරක් හෝ වසරකට වඩා අඩු කාලයක් තුළ පරිණාත වන භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා හා තැන්පතු සහතික වැනි පොලී උපයන කෙටි කාලීන වත්කම් වෙළඳාම සිදුවන වෙළඳපොලයි.

මුදල් වෙළඳපොලේ උප වෙළඳපොල වර්ග කිහිපයකි.

- අන්තර් බැංකු ඒක්සත්තා තාය වෙළඳපොල
- භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොල
- වාණිජ පත්‍රිකා වෙළඳපොල

## ප්‍රාග්ධන වෙළඳපොල


වසරකට වඩා වැඩි කාලයකදී පරිණාත වන භාණ්ඩාගාර බැඳුම්කර, සාංගමික බැඳුම්කර වැනි පොලී උපයන දිගු කාලීන වත්කම් වෙළඳාම සිදුවන වෙළඳපොලයි.

ප්‍රාග්ධන වෙළඳපොල ප්‍රධාන උප වෙළඳපොලවල් 03 කින් සමන්විත වේ.

- භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොල
- සාංගමික බැඳුම්කර වෙළඳපොල
- කොටස් වෙළඳපොල

### 3. මුල්‍ය උපකරණ

මුල්‍ය වෙළඳපොල තුළ ගණුදෙනුවන මුල්‍ය උපකරණ ප්‍රධාන වශයෙන් පහත පරිදි පෙළ දැස්වීය හැක.



### 4. මුල්‍ය යටිතල පහසුකම්

මේ යටිතව පහත දැනු දැක්වීය හැක.

#### වෙක්පත් නිශ්චාශන පද්ධතිය

- අරමුදල් පැවරැමි පද්ධතිය
- තත්කාලීන දළ පියවීම් පද්ධතිය
- නිර්ලේඛන සුරුකුම්පත් පියවීම් පද්ධතිය

### 5. මුල්‍ය ආයතන අධිකෘත්‍යාය කරන නියාමන ආයතන

මුල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා අනුපත්‍යන් හා රේගුවේ කටයුතු ඉටු කිරීමට රජය විසින් ස්ථාපිත කර ඇති ආයතන මුල්‍ය අධිකෘත්‍යාය හා නියාමන ආයතන වේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නියාමන ආයතන මෙසි,


- ශ්‍රී ලංකා මහ බැංකුව
- සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
- ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

දැක්වීය හැක.

### iii. මුල්‍ය ප්‍රතිපත්තිය


ආර්ථික හා මිල ස්ථායිතාවය හා මුල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය යන අරමුණු මුදුන් පමණුවා ගැනීමට පොලී අනුපාතය හා මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීමට මුල්‍ය උපකරණ හැසිරවීමේ ත්‍රියාවලියයි.

මුල්‍ය ප්‍රතිපත්ති උපකරණ පහත පරිදි පෙළ ගස්වීය හැක.




#### මහ බැංකු පොලී අනුපාතය

මහ බැංකුව, වාණිජ බැංකු වලට ලබා දෙන නාය වෙනුවෙන් අය කරන පොලී අනුපාතය වේ.




### ව්‍යවස්ථාපිත සංචීත අනුපාතය

වාණිජ බැංකු විසින් තම තැන්පතු ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් අතැති මුදල් හා බැංකු මුදල් ලෙස ලග තබා ගත යුතු බවට මහ බැංකුව විසින් නියෝග එවා ඇත. එම ලග තබා ගත යුතු සංචීතය, සමස්ත තැන්පතු ප්‍රමාණයේ අනුපාතයක් ලෙස සලකා බැලු විට ව්‍යවස්ථාපිත සංචීත අනුපාතය ගණනය කළ හැක.



### විවිධ වෙළඳපොල කටයුතු

විවිධ වෙළඳපොල තුළ සුරුකුම්පත් මිලට ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපොලයි.



#### iv. බැංකු පදනම්වතිය

මිනේම ආර්ථිකයක, බැංකු පදනම්වතිය, ඉතාමත් වැදගත් මෙන්ම බොහෝ ආර්ථික කටයුතු වලට බලපෑමක් ඇති කළ හැකි කාර්යනාරයන් ඉටු කරයි. රටක ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැංවීමේලා ප්‍රධාන කාර්යනාරයන් බැංකු පදනම්වතිය මගින් ඉටු කරනු ලබයි.

#### මහ බැංකුව

රටක මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කරමින්, රටේ සියලු වාණිජ බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතනයන්ට නායකත්වය සපයමින්, මූල්‍ය පදනම්වතියේ ස්ව්‍යාච්ඡා ක්‍රියාකාර්ත්වය සඳහා වග කියනු ලබන ප්‍රධාන බලධාරී ආයතනය මහ බැංකුවයි. වර්තමානයේ සැම ස්වේච්ඡා රාජ්‍යකම මහ බැංකුවක් දක්නට ලැබෙන අතර විය රටක ස්වේච්ඡාවයේ සංකේතයක් වශයෙන් ද සලකනු ලබයි.

#### මහ බැංකුවේ අරමුණු

ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූලික අරමුණු 02 කි.

- ආර්ථික හා මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගෙන යාම.
- මූල්‍ය තුමයේ ස්ථායිතාවය පවත්වා ගෙන යාම.

#### මහ බැංකුවේ කාර්යයන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් පහත පරිදි පෙළ ගැස්විය හැක.

- මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වීම.
- ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම.
- රාජ්‍ය ණාය කළමනාකරණය.
- නිල විදේශ සංවිත කළමනාකරණය.
- විනිමය අනුපාත ප්‍රතිපත්තිය මෙහෙය වීම.
- රජයේ උපදේශන බැංකුකරු මෙස කිය කිරීම.
- සේවක අර්ථ සාධක අරමුදාල කළමනාකරණය හා පරිපාලනය.
- නියෝජනාතන කටයුතු.
- ග්‍රෑම්‍ය ණාය යෝජනා වැඩි සටහන් පවත්වා ගෙන යාම.

#### බලපත්‍රවලාහි වාණිජ බැංකු

වෙක්සතකින් හෝ විධායකයකින් ඉල්ලු විවෙක ආපසු ගෙවීමේ පොරොන්දුවට යටත්ව මහජනයාගේ මුදල් තැන්පතු හා ගෙනීම විශේෂ කාර්යය කොටගත් ලාභ ලැබීමේ පරාමාර්ථයෙන් මූල්‍ය අතරමැදිකරු සේ නියුත්තව සිටින මූල්‍යාතන, වාණිජ බැංකු, මෙස භදුන්වයි.

වාණිජ බැංකුවල කාර්යයන් පහත පරිදි පෙළගැස්විය හැක.

- ඉල්ලම්, ඉනුරුම් හා කාලීන තැන්පතු පවත්වාගෙන යාම.
- කෙටිකාලීන ණාය ලබා දීම.
- ෆාය හා අත්තිකාරම් ලබා දීම.
- නියෝජන සේවා සැපයීම.
- පොදු උපයෝගිතා සේවා සැපයීම.

වාත්‍යාපන බැංකුවක ප්‍රධාන අරමුණු 02 කි.

- මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා උච්ච්‍යලතාවය පවත්වා ගෙන යාම.
- තැන්පත්කරුවන් ආකර්ශනය කර ගැනීම සඳහා ලාභදායීත්වය පවත්වා ගෙන යාම සහ ඉහළ නැංවීම.
- 

## v. මිල මට්ටම හා උද්ධිමතනය

ප්‍රධාන වශයෙන් මෙහිදී මිල මට්ටම් 03 ක් සාකච්ඡා කෙරේ.

### 1. නිරපේෂණ මිල

හාන්ඩියක හෝ සේවාවක වෙළඳපොල මිල මෙහමින් හඳුන්වයි.

### 2. සාපේෂණ මිල

හාන්ඩි මිල ගණන් අතර අනුපාතය මෙයින් හඳුන්වයි.

### 3. පොදු මිල මට්ටම

සියලුම හාන්ඩි හා සේවාවල නිරපේෂණ මිල ගණන්වල සාමාන්‍ය අගය වේ.

පොදු මිල මට්ටමේ වෙනස්වීම් හාවිතයෙන් ප්‍රධාන සංකල්ප 03 ක් සාකච්ඡා කෙරේ.

### • උද්ධිමතනය

පොදු මිල මට්ටමේ හට ගන්නා අඛණ්ඩ වැස්‍ය වීමයි.

### • ඇවධිමතනය

පොදු මිල මට්ටමේ හට ගන්නා අඛණ්ඩ පහළ යාමයි.

### • නිරද්ධිමතනය

උද්ධිමත අනුපාතයේ අගය ක්‍රමයෙන් අඩු වීමයි.

## උද්ධිමත වර්ග

### 1. ප්‍රස්ථන / මධ්‍යස්ථාන උද්ධිමතනය

දිගුකාලයක් තිස්සේ මධ්‍යස්ථාන වේගයකින් සිදුවන උද්ධිමතනයයි. මෙහිදී උද්ධිමත අනුපාතය 5% කට වඩා අඩු වේ.

### 2. ජවත උද්ධිමතනය

එනම් අතිශයින් ඉහළ වේගයකින් හටගන්නා උද්ධිමතනයයි. මෙහිදී උද්ධිමත අනුපාතය 20%, 100%, 2000 වැනි ඉලක්කම් දෙකේ හෝ තුනේ සංඛ්‍යාවකින් ගනු ලබයි.

### 3. අති උද්ධිමතනය

- මාසිකව 50% ක් තරම් වේගයකින් පොදු මිල මට්ටම ඉහළ යාමේ ස්වභාවයයි.
- මෙයට ප්‍රධාන හේතුව මුදල් සැපයුමේ වේගවත් ප්‍රසාරණයයි.

### 4. සර්පිල උද්ධිමතනය

- පොදු මිල මට්ටම දුරරෘයක් ආකාරයට හෙවත් සර්පිලයක් ආකාරයට ඉහළ යාමයි.
- මෙයට හේතුවන්නේ, උද්ධිමතනයකදී ව්‍යාපාර ලාභ ඉහළ යාම හේතුවෙන් සාධක සඳහා ඉල්ලුම වැස්‍ය වී සාධක මිල වැස්‍ය වීමයි. මෙය ව්‍යාවලිය දුරරෘයක් ආකාරයෙන් සිදු වේ.

### 5. මර්ධිත උද්ධිමතනය

- මෙහිදී උද්ධමනය, රජය විසින් මැදිහත් වීම තුළින් මරුධනයට ලක් කිරීම සිදු කරයි.
- මිල පාලනයන්, සාලාකනය, වැටුප් අනුපාත නියම කිරීම වැනි ක්‍රියා මාරුග මෙහිදී ගොදා ගැනේ.


### උද්ධමනයට හේතු

උද්ධමනයට හේතු 02 කි.

1. ඉල්ලමෙන් ඇඳුණු උද්ධමනය
2. පිරවැයෙන් තල්ල වූ උද්ධමනය

#### 1. ඉල්ලමෙන් ඇඳුනු උද්ධමනය

- සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හමාගෙන අති විශාල මුදල් ප්‍රමාණයක්, යන යෙදුමෙන් මෙය දැක්වීය හැකියි.
- සමස්ත ඉල්ලම සමස්ත සැපයුමට වඩා වැඩි වේගකින් වැඩි වන විට මිල ඉහළ යාමේ ප්‍රවිත්තාවය .ඉල්ලමේ ඇඳුනු උද්ධමනයයි, මෙය දැක්වීය හැක.




#### 2. පිරවැයෙන් තල්ලවුනු උද්ධමනය

මෙය සැපයුම් අංශයෙන් ඇරෙහින අතර, සාමාන්‍යයෙන් නිෂ්පාදන පිරවැය වැඩිවීම නිසා මෙම උද්ධමනය ඇති වේ.

මෙයට හේතුව ලෙස,

- වෘත්තීය සංගම් නිසා වැටුප් වැඩි වීම
- නියය / ගංවතුර නිසා සැපයුමට බලපෑම
- යෙදුවුම් මිල ඉහළ යාම



## ලද්ධිමතනයේ ප්‍රතිචිජ්‍යාක

ලද්ධිමතනය තුළින් ආර්ථිකයේ විවිධ පාර්ශව වෙත පහත පරිදි බලපෑම් ඇති කරනු ලැබේ.

1. මූර්ත පොලී අනුපාතය සම් වීමෙන් ඉතුරුමේ අයදේරුයමත් වීම.  
මූර්ත පොලී අනුපාතය = නාමික පොලී අනුපාතය - උද්ධිමතන වේගය
2. ණායැහිලියන්ට අවාසිදායක වන අතර නායැගැහිලියන්ට වාසි සිදු වේ.
3. ස්ථාවර ආදායම් බැංහ්නාගේ මූර්ත ආදායම පිරිහෙන අතර, විවෘත ආදායම් බැංහ්නාගේ මූර්ත ආදායම වැඩි වේ.
4. ආදායම් ව්‍යාප්තියේ විෂමතාව ඉහළ යයි.
5. අපනයන තරගකාරීන්ටයට බාධා පැමිණීම සිදු වේ.
6. පුද්ගල ජිවන වියදම ඉහළ යයි.
7. නිරපේක්ෂ දිර්දුතාවය ඉහළ යයි.
8. විනිමය අනුපාතය ස්කය වේ.

ලද්ධිමතනය පාලනය කිරීම සඳහා ගත හැකි ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග  
රජයකට උද්ධිමතනය පාලනය කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගත හැකිය.

1. සම්හාර ඉල්ලුමේ වර්ධනය සීමා කිරීම.
2. සම්හාර සැපයුමේ වර්ධනය වේගවත් කිරීම.
3. කාර්යක්ෂම සම්පත් බෙදාහැරීමෙහි තු පවතින බාධා ඉවත් කිරීම.



## ප්‍රශ්න පොතට

1. හාන්ඩ ප්‍රවාහන කුමයේ දුර්වලතා කවරේද?
2. මුදලේ කාර්යයන් සැකෙවින් දක්වන්න.
3. නොද මුදලක ලක්ෂණ 03 ක් දක්වන්න.
4. මුදල් සඳහා අයිති ඉල්ලුමේ වේතනා 03 පැහැදිලි කරන්න.
5. මුදල් සැපයුම යනු කුමක්දැයි කෙරියෙන් පැහැදිලි කරන්න.
6. පුලුල් මුදල් සැපයුමට අයත් සංරචක කවරේද?
7. ජීකාබද්ධ පුලුල් මුදල් සැපයුම, පවු මුදල් සැපයුමෙන් වෙනස් වන්නේ කෙකේද?
8. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් කිහිපයක්
9. මුළු අතරමැදි ආයතන තුව කරන කාර්යභාරය පැහැදිලි කරන්න.
10. මුළු ප්‍රතිපත්තිය කෙරියෙන් පහදන්න.
11. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුළු පාලන උපතුම කවරේද?
12. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගුණාත්මක පාලන විධි කිහිපයක් දක්වන්න.
13. උද්ධමනයක ප්‍රතිචිජාක 05 ක් දක්වන්න.
14. උද්ධමනයට හේතු කවරේද?
15. ඉල්ලුමෙන් ඇඳුනු උද්ධමනය ප්‍රක්ෂාරයක් සහිතව පැහැදිලි කරන්න.
16. පිරිවැයෙන් තල්ල විණු උද්ධමනය කෙරියෙන් පැහැදිලි කරන්න.
17. උද්ධමනය අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?

